

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගණනය කළ මතය

බේරුවල නගර සභාවේ 2021 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥා පනතේ (255 අධිකාරය) 181 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2021 දෙසැම්බර් 31 දිනට බේරුවල නගර සභාවේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරුකිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්සන්ධානයෙන් ,ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාත්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහඟුරීමෙන් වැනි හේතු නිසාවන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශකිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නගර සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවීම ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) ප්‍රමිතියේ 3.5 වගන්තිය ප්‍රකාරව වත්කම් සඳහා ක්ෂය කිරීම එම වත්කම් භාවිතයට ගැනීම ආරම්භ කළ වසරට පසු වර්ෂයේ සිට කළ යුතු වුවද 2021 වර්ෂයේ භාවිතය ආරම්භ කළ රු.3,365,000 ක් වටිනා සෝලා පැනලය සහ රු.645,543 ක් වැය කර ඉදිකල වැසිකිළි පද්ධතිය 2021 වර්ෂයේදීම ක්ෂය කිරීම හේතුවෙන් වර්ෂයේ ක්ෂය වියදම රු.352,639 ක් වැඩියෙන් දක්වා තිබුණි.</p>	<p>2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළින් නිවැරදි කරන බව</p>	<p>පළාත් පාලන ආයතන සඳහා වූ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව කටයුතු කළයුතුය.</p>
<p>(ආ) ප්‍රමිතියේ 3.6 වගන්තිය ප්‍රකාරව ප්‍රවර්තන මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ ප්‍රවර්තන වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති සියළුම වටිනාකම් සඳහා, පෙර වූ සමාන කළ හැකි කාලපරිච්ඡේදය සම්බන්ධ තුළනාත්මක තොරතුරු අස්ථිත්වය විසින් හෙලිදරව් කළයුතු වුවද, එපරිදි ඉදිරිපත් කර නොතිබුණි.</p>		
<p>(ඇ) ප්‍රමිතියේ 3.27 වගන්තිය ප්‍රකාරව මුදල් ප්‍රවාහ ප්‍රකාශය සකස් කිරීමේදී පහත සඳහන් අගයන් නිවැරදිව ගිණුමට ගෙන නොතිබුණි.</p>		
<ul style="list-style-type: none"> • ආදායම් ප්‍රකාශය අනුව වර්ෂයේ අතිරික්තය රු.50,168,142 ක් වුවද, එම අගය මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ දක්වා තිබුණේ රු.50,212,567 ක් ලෙසිනි. • වර්ෂයේ ගිණුම්ගත කර තිබුණු ක්ෂය වියදම රු.11,908,814 ක් වූ අතර එම අගය මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ රු.133,490 ක් ලෙස දක්වා තිබුණි. තවද ආයෝජන ක්‍රියාකාරකම් යටතේ පොළී ආදායම රු.2,537,437 ක් ලෙස දැක්විය යුතු වුවද, එම අගය මුදල් ප්‍රවාහ ප්‍රකාශයට ගෙන නොතිබුණි. 		
<p>(ඈ) ප්‍රමිතියේ 9.6 වගන්තිය ප්‍රකාරව දේපළ, පිරියත හා උපකරණ සඳහා වන පැවරුම් හඳුනා නොගත් ප්‍රාග්ධන පැවරුම් යටතේ ගිණුම්ගත කර ඉදිරියට ගෙන ගොස් නොතිබුණි. විස්තර පහත පරිදිය.</p>		

- 2020 වර්ෂය තුළදී පළාත් සංවර්ධන ප්‍රධාන යටතේ සෝලා පැනලය සඳහා ලැබිය යුතු රු.3,365,000 ක් සහ වැසිකිළි පද්ධතිය සඳහා ලැබිය යුතු රු.645,543 ක මුළු අගයම 2020 වර්ෂයේදී ප්‍රාග්ධනික කර අයභාරය හඳුනා ගැනීම
 - 2020 වර්ෂය තුළදී කාණු පද්ධතියක් ඉදි කිරීම සඳහා සමුද්‍ර පරිසර අධිකාරිය විසින් ලබාදී තිබුණු රු.497,792 ක් ප්‍රාග්ධනික කර අයභාරය හඳුනාගෙන තිබුණි.
 - 2021 වර්ෂය තුළදී පළාත් සංවර්ධන ප්‍රධාන යටතේ ආයුර්වේද ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා ලද රු.1,917,578 ක් සහ රසික් මරික්කාර් මාවතේ කාණු පද්ධතිය ඉදි කිරීම සඳහා ලද රු.935,661 ක් ප්‍රාග්ධනික කර 2021 වර්ෂයේ අයභාරය ලෙස ගිණුම්වල ගලපා තිබුණි.
- (ඉ) ප්‍රමිතයේ 9.10 වගන්තිය ප්‍රකාරව රජයෙන් හැර වෙනත් පාර්ශවයන්ගෙන් ලැබෙන පැවරුම් එම වර්ෂයේ අයභාරය ලෙස හඳුනාගත යුතු වුවද, 2021 ජුනි 12 දින පරිත්‍යාග ලෙස ලැබී තිබූ ද්‍රව්‍යයන්ගේ වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.

2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළින් නිවැරදි කරන බව පළාත් පාලන ආයතන සඳහා වූ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව කටයුතු කළයුතුය.

1.6.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ පරිගණක මෘදුකාංග වෙනුවෙන් ගෙවිය යුතු රු.137,840 ක් පරිගණක මෘදුකාංග ගිණුමට හර කළ යුතු වුවද, එම අගය පරිගණක යටතේ ගිණුම්ගත කර තිබුණි.	2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළින් නිවැරදි කරන බව	නිවැරදිව වත්කම් ගිණුම්ගත කළයුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය තුළ පුස්තකාල පොත් සඳහා ක්ෂය වෙන් කිරීමක් සිදු කර නොතිබීමෙන් වර්ෂයේ අතිරික්තය රු.401,481 ක් වැඩියෙන් දක්වා තිබුණි. තවද 2021 දෙසැම්බර් 31 දිනට පුස්තකාල පොත් නොගයේ වටිනාකම දේපළ, පිරියත හා උපකරණ යටතේ දක්වා නොතිබීමෙන් 2021 දෙසැම්බර් 31 දිනට දේපළ, පිරියත හා උපකරණ ශේෂය රු.4,108,534 ක් අඩුවෙන් දක්වා තිබුණි.	2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළින් නිවැරදි කරන බව	නිවැරදිව වත්කම් ගිණුම්ගත කළයුතුය.

(ඇ) 2015 වර්ෂයේ සිට 2020 දක්වා වූ කාල පරිච්ඡේදයට අදාළ සේවකයින් 07 දෙනෙකුටගෙවා තිබුණු රු.190,084 ක වැටුප් වර්ෂයේ වියදම තුළ ඇතුළත් වීමෙන් වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

(ඈ) මංමාවත්, බෝක්කු හා පාලම්වලට අදාළ පිරිවැය ප්‍රාග්ධනික කිරීමේදී එම වත්කම්වල සත්‍ය අගය ප්‍රාග්ධනික නොකර ගිවිසුම්ගත ඇස්තමේන්තුගත අගය ගිණුම්ගත කර තිබුණි. ඒ අනුව 2020 දෙසැම්බර් 31 දිනට රු.8,878,300 ක වත්කම් ප්‍රාග්ධනික කළද, එම වත්කම්වල අවසන් ගෙවීම් අනුව සත්‍ය පිරිවැය රු.6,946,170 ක් බවට නිරීක්ෂණය වීමෙන් 2020 දෙසැම්බර් 31 දිනට වත්කම් අගය රු.1,932,130 ක් වැඩියෙන් දක්වා තිබුණි. තවද මෙම වත්කම වසරකට සියයට 10 ක් ක්ෂය කරන අතර ඊට අදාළ ක්ෂය වියදම රු.193,213 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.

(ඉ) සමාලෝචිත වර්ෂයට අදාළ ස්ථාවර තැන්පතු පොළී ආදායම රු.223,850 ක් අඩුවෙන් දක්වා තිබුණි.

(ඊ) 2021 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණයට අනුව රු.194,000 ක් වටිනා වාහනයක් භාවිතයට ගත නොහැකි වාහනයක් ලෙස හඳුනාගෙන තිබුණු අතර මෙම වටිනාකම 2021 දෙසැම්බර් 31 දිනට දේපළ, පිරියත හා උපකරණවලින් ඉවත් කර තිබුණි. මේ අනුව 2021 දෙසැම්බර් 31 දිනට දේපළ, පිරියත හා උපකරණ ශේෂය රු.194,000 කින් අඩුවෙන් දක්වා තිබුණි.

(උ) 2021 දෙසැම්බර් 31 දිනට අයුර්වේද ගබඩා බඩු තොගය රු.76,800 ක් වූ අතර අවසන් තොග ගණනයේදී එම අගය සැලකිල්ලට ගෙන නොතිබීමෙන් අවසන් තොගය රු.76,800 ක් අඩුවෙන් දක්වා තිබුණි.

(ඌ) 2021 වර්ෂයේදී පුනරාවර්තන නොවන වියදම් සඳහා රජයෙන් ප්‍රදාන වශයෙන් රු.4,348,661 ක් ලැබී තිබුණු අතර, අයභාරය ගණනය කිරීමේදී පූර්ව වර්ෂවලදී පුනරාවර්තන නොවන වියදම් සඳහා ලැබුණු ප්‍රාග්ධන ප්‍රදානවලින් වර්ෂයට අදාළ වියදම් ලෙස එනම් ක්‍රමක්ෂය ලෙස හඳුනාගන්නා කොටස වර්ෂයේ අයභාරයට ගතයුතු වුවද, ඊට පටහැනිව වර්ෂයේ ලද මුදල රු.4,348,661 ක් ආදායමට ගැනීමෙන් වර්ෂයේ අතිරික්තය එම අගයෙන් වැඩියෙන් දක්වා තිබුණි.

(එ) 2021 වර්ෂය සඳහා ලැබුණු ප්‍රාග්ධන ප්‍රදාන වටිනාකම, වෙනත් විස්තීර්ණ ආදායම යටතේ, ලැබුණු ප්‍රාග්ධන වියදම් ප්‍රදාන ලෙස සටහන් කළ යුතු වූවත් සමාලෝචිත වර්ෂය තුළදී ලැබී තිබුණු රු.4,348,661 ක් එලෙස සටහන් කර නොතිබුණි.

2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළින් නිවැරදි කරන බව

නිවැරදිව ගිණුම්ගත කළයුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.50,168,142 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තනවියදම ඉක්ම වූ ආදායම රු.6,309,609 ක් විය.

2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට වරිපනම් භිභය රු.18,471,762 ක් අතරින් වරිපනම්ලාභීන් දොලොස්දෙනෙකු රු.998,076 ක් වර්ෂ 02 ත් 10 අතර කාලයක් ගෙවීම් පැහැර හැර තිබුණි.	2022 අගෝස්තු 01 දිනට භිභයෙන් රු.265,992 ක් අයකර ගෙන ඇති බව	වරිපනම් නියමිත වර්ෂය තුළ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය ආරම්භයට රු.5,441,492 ක් වූ අතර වර්ෂය තුළදී ඉන් රු.4,505,914 ක් හෙවත් සියයට 83 ක් අයකර නොතිබුණි.	භිභ කුලී රු.146,260 ක් වූ කුලී අයකර ගැනීමට නීතිමය කටයුතු කරන බව	සියළුම භිභ කුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

නගර සභා ආඥා පනතේ iv වන කොටස යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංචාවන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යනාදිය සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 අනාර්ථික ගනුදෙනු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ ආදායම් රැස් කිරීම අන්තර්ජාලය හරහා සිදු කිරීමට 2020 ජුනි මස රු.4,350,000 ක් වැයකර උපාංග 10 ක් සඳහා මෘදුකාංග ලබා ගැනීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර මෙම මෘදුකාංග සභාව සඳහා කොතරම් පලදායීත්වයකින් යුතුව භාවිතා කළ හැකිද යන්නත් සභාව සඳහා සත්‍ය ලෙසම අවශ්‍ය මෘදුකාංග මොනවාද යන්නත් පිළිබඳව අධ්‍යයනයකින් තොරව මෘදුකාංගය මිලදී ගෙන තිබුණු අතර මිලට ගත් දින සිට 2021 දෙසැම්බර් දක්වා භාවිතයට ගෙන නොතිබුණි.	පිළිතුරු ලබාදී නොමැත.	අවශ්‍යතාවය හඳුනාගෙන මිලදී ගත යුතුය.